



මාධ්‍ය නිකුතුව

ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා යුරෝපා සංගමය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය අත්වැල් බැඳගනී.

කොළඹ, 2020 දෙසැම්බර් 17 - යුරෝපා සංගමයේ (යුරෝපා සංගමයේ) යුරෝ මිලියන 2 ක මූල්‍ය ආධාරයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය, COVID- හි බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිචාර ධාරිතාව වැඩි දියුණු කිරීමට උපකාරී වනු ඇත.

COVID-19 රෝගී ප්‍රතිකාර සේවාවල ඵලදායිතාවය ඉහළ නැංවීම මෙන්ම ආසාදන වැළැක්වීම ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි මෙම සහාය අවධානය යොමු කරනු ඇත. රෝගී ප්‍රතිකාර සේවා පද්ධති සංවර්ධනය කිරීමෙන් වඩා හොඳින් සැලසුම් කිරීම, සම්බන්ධීකරණය හා තීරණ ගැනීමේ හැකියාව ලැබේ; මීට අමතරව, මූල්‍යාධාරයේ ප්‍රධාන අංගයක් වන සෞඛ්‍ය සේවාවේ දුරස්ථ ඉගෙනුම් පද්ධති දියුණු කිරීම, අනාගතයේ දී මෙවැනි හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමට සෞඛ්‍ය පද්ධතියේ හැකියාව තීරණය වැඩි කරයි. මෙම අරමුදල් මගින් දැනට පවතින සන්නිවේදන සහ ප්‍රජා සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ ක්‍රමෝපායන් ද දියුණු කිරීම ගැන සලකා බැලේ. එමගින් අදාළ සන්නිවේදන මෙවලම් නිර්මාණය කිරීම එම මෙවලම් ප්‍රජාව වෙත ලබාදීම සහ COVID-19 ප්‍රජා මට්ටමේ වැළැක්වීම සහ පාලන ක්‍රියාමාර්ග වලට නායකත්වය දීම සඳහා අවදානමට ලක්විය හැකි පුද්ගලයින්, තරුණයින් සහ ප්‍රජා පාදක සංවිධාන බල ගැන්වීමට සහාය වනු ඇත. අවසාන වශයෙන්, අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම තහවුරු කිරීම සඳහා, මෙම යුරෝපා සංගමයේ සහයෝගය මගින් COVID-19 වසංගතය මගින් උග්‍රවන ආර්ථික සමාජයීය අසමානතාවය නිසා ඇතිවන ගැටලු විසඳීම සඳහා මානසික සෞඛ්‍ය හා මනෝ සමාජීය සේවාවන් වෙත ළඟාවීමට හා භාවිතා කිරීමට ප්‍රජාවන්ට බලය ලබා දෙනු ඇත.

“ශ්‍රී ලංකාව සඳහා අරමුදල් සැපයීම, COVID-19 වෛරස් වසංගතයට යුරෝපා සංගමය දක්වන ගෝලීය ප්‍රතිචාරයේ කොටසක්” යැයි එච්.ඊ. ඩෙනිස් වයිබ්, ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ නියෝජිත තානාපති තුමා පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ යුරෝපා සංගම සහයෝගීතාව, සෞඛ්‍ය ක්ෂේත්‍රය සමගින් පමණක් නොව, අවදානමට ලක්විය හැකි ජනගහනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, දේශීය ප්‍රජාවන් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරනු ඇත. දකුණු ආසියානු කලාපයේ රටවල ප්‍රතිචාර ධාරිතාවය ශක්තිමත් කිරීම, අප සියලු දෙනා එක්ව මෙම අර්බුදයෙන් ගොඩ ඒමට සහ ‘වඩා හොඳ නැවත ගොඩනැංවීම’ සහතික කිරීම සඳහා වැදගත් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත වෛද්‍ය රාමියා පෙන්ඩ්සේ ප්‍රකාශ කළේ, “ගෝලීය හා දේශීය වශයෙන් COVID-19 රෝගීන් අඛණ්ඩව ඉහළ යාම, වසංගතය අවසන් වී නැති බව අපට මතක් කර දෙයි. යුරෝපා සංගමයේ කාලෝචිත හා උපායමාර්ගික සහයෝගය මගින් COVID-19 සඳහා ශ්‍රී ලංකාවේ සුදානම සහ ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම, රෝගී ප්‍රතිකාර සේවා, අවදානම සන්නිවේදනය සහ ප්‍රජා සහභාගීත්වය, ආසාදන වැළැක්වීම සහ පාලනය සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අංශ කෙරෙහි අවධානය යොමු කරනු ඇත. සෞඛ්‍ය සේවාවේ දුරස්ථ ඉගෙනුම් පද්ධති දියුණු කිරීම තුළින් සෞඛ්‍ය සේවාවන්ගේ ධාරිතාවය ශක්තිමත් කිරීම සහ අඛණ්ඩ ඉගෙනීම සඳහා ඩිජිටල් තාක්ෂණය ව්‍යාප්ත කිරීම, මගින් වඩා හොඳින් සකස් කළ හා ඔරොත්තු දෙන සෞඛ්‍ය පද්ධතියක් නිර්මාණය කිරීම, වර්තමාන COVID-19 වසංගතයට පමණක් නොව අනාගතය සඳහාද උපකාරී වනු ඇත.